

සිංහල ජන නාටක සහ නැගෙනහිර ඉන්දියානු ජන නාටකවල රංග  
භූම් භාවිතය

## Usage of arenas in Sinhalese and Eastern Indian Folk Theatre

චිංහිත විෂය ශ්‍රී ලංකාවේ<sup>1</sup>

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංස්කෘතිමය වශයෙන් සාම්ප්‍රදායික ලක්ෂණ දැකිය හැකි රටවල් දෙකකි. විශේෂයෙන් ජන නාටක සහ නර්තන කලාවන් ගත් විට ඉහත ලක්ෂණය ව්‍යාත් පැහැදිලි ය. ඒ අතුරින් කේළම්, සෞකරි සහ නාඩියාවේ යන ජන කලාවන් ශ්‍රී ලංකාවේ සිංහල ජන නාටක ලෙස හැඳින්විය හැකි ය. එසේම ඉන්දියාවේ ද එක් එක් ප්‍රාත්ත රාජ්‍යයන්ට ආවේණික වූ ජන නාටක රාජ්‍යක් දැකිය හැකි ය. තිදුෂුන් ලෙස හගවතමේලා, තේරුක්කුන්තු, කුරවක්දී, කුඩියාටම්, යක්ෂගාන, තවිතංකි, රාම්ලිලා, ජාත්‍යා සහ ජාවි අදි ජන නාටක ගත හැකි ය. ඉහත සඳහන් සිංහල සහ භාරතීය ජන නාටක සඳහා භාවිත රංග භූම්වල මූලික ආකෘතිය බොහෝ දුරට සමානකම් දක්වයි. එම ලක්ෂණය පෙරදිග රටවල ජන නාටකයන්හි දැකිය හැකි පොදු ලක්ෂණයකි.

මෙම අධ්‍යායනයේ අරමුණ වූයේ සිංහල ගැමී නාටක සහ නැගෙනහිර ඉන්දියානු ගැමී නාටකවල භාවිත රංග භූම් පිළිබඳ තුළුනාත්මක අධ්‍යායනයක යෙදීම ය. මෙම අධ්‍යායනය සඳහා කේළම්, සෞකරි සහ නාඩියාවේ යන සිංහල ජන නාටක සහ නැගෙනහිර ඉන්දියානු ජන නාටක අතුරින් බටහිර බෙංගාලය, මිරිස්සාව සහ ජාර්කාන්ඩ් යන ප්‍රාත්තයන්හි ප්‍රව්‍ලිත ජාවි සහ ජාත්‍යා යන ජන නාටක තොරු ගනු ලැබේ ය. මෙම අධ්‍යායනය මගින් පැහැදිලි වූ කරුණු වශයෙන් ශ්‍රී ලංකාවේ කේළම් සහ සෞකරි නාටකය මෙන්ම බටහිර බෙංගාලයේ පුරුලියා ජාවි නාටකය සඳහා වටකරු රංග භූම් භාවිත කිරීමල නාඩියාවේ සහ මිරිස්සාවේ මුශ්‍රාහාන්ස් සහ ජාර්කාන්ඩ් හි සෙරයිකෙලා ජාවි නාටක මෙන්ම ජාත්‍යා නාටකය සඳහා පොලුව මට්ටමෙන් උස්ස්කාට ඉදි කරන ලද සූප්‍රකේෂණාපාකාර රංග භූම් භාවිත කිරීම, සහ එහි මහන් රංග භූම් භාවිතය ගත හැකි ය. එසේම නාටක ඉදිරිපත් කරන ආකාරය සහ ප්‍රේක්ෂකාගාරයේ පිහිටීම අතර සමානතා ලක්ෂණ මෙන් ම ඒ ඒ සම්ප්‍රදායට ආවේණික ලක්ෂණ ද ඇති බැවි හෙළි විය. මෙම අධ්‍යායනය සඳහා මූලාශ්‍රය ලබා ගැනීමේ දී ප්‍රායෝගික තිරික්ෂණය, සම්මුඛ සාකච්ඡා සහ ප්‍රස්ථකාල අධ්‍යායනය යන ක්‍රමවේද භාවිත කරන ලදී.

ප්‍රමුඛපද: ජන නාටක, එහි මහන්, රංග භූම්, ප්‍රේක්ෂකයා, ජාත්‍යා

Keywords: Folk theatre, Open air, Arena, Spectator, Jātra